

ශ්‍රී ජයවර්ධනපුර අධිකාපන කලාපය

II වන වාර පරේක්ෂණය - 2014

පෙරදිග සංඛීතය - I, II

3 ග්‍රෑෂ්‍ය

කාලය පැය 1, 1/2

පෙරදිග සංඛීතය - I පෙනුය

ගම / අංකය :

- සියලු ම ප්‍රශ්න වලට පිළිබුරු සපයන්න.

1-10 නෙක් ප්‍රශ්න වලට විභාග් තිව්‍යරූප පිළිබුරු කෝරු යටින් ඉරක් අදින්න.

01. "සිත ගෙවෙලදී අඟල පේවෙනවා" මෙය,

- i. සරල හි පාදයකි.
iii. බැහි හි පාදයකි.
- ii. කෙලි හි පාදයකි.
iv. ස්වර ස්වරාපන හි පාදයකි.

02. "බහාල්" ගායනා ගෙවුම්,

- i. ඔවුන් සංඛීතයේ දී භාවිත වේ.
iii. උතුරු ඉන්දිය සංඛීතයේ දී භාවිත වේ.
- ii. දේශීය සංඛීතයේ දී භාවිත වේ.
iv. ඉහත සියලුළුදී ම භාවිත වේ.

03. වයැලිනයේ තත් සහර ඔවුන් තුමයට පිළිවෙළින් හඳුන්වනුයේ,

- i. GDAE ii. AEGD iii. DAGE iv. EDGA

04. රි ග ම ප, ග ම ප ඩ, යන ස්වර රුවාවේ රේඛු පියවර වන්නේ,

- i. සරිගම ii. ම ප ඩ නි iii. ප ඩ නි ස iv. ඩ නි ස ර

05. ගැහැස්ව කරනු ලබන ස්ථිවාවකි.

- i. මංවේලි වාරම්
iii. අං කෙලිය
- ii. පනා හැංගීම
iv. මලිද කෙලිය

06. "මුද්‍රේපදය" නම් වූ විශේෂී ගායන ලකාවය ඇත්තේ,

- i. ගැමි හි වල ය. ii. භටන් හි වල ය. iii. ප්‍රශ්නයේ වල ය. iv. වන්නම් වල ය.

07. "රුවන් නිදන හෙළ බ්‍රිමය" නම් ශිතය ගායනා කරනු ලබන්නේ,

- i. බඩි, ඩි, අමරදේව මහතා ය.
ii. තන්දා මාලකී මහත්මි ය.
iii. සුනිල් වැදිරියිංහ මහතා ය.
iv. වික්ටර් රත්නායක මහතා ය.

08. පහත දැක්වෙන ගිණ අනුරින් සේ ගී පමණක් දක්නට ලැබෙන්නේ කුමන පිළිතුරේ ද?

- i. විශ්ලේෂීම් - ගොයම්
- ii. ප්‍රගස්ති - බඟර
- iii. විශ්වාසීම් - ප්‍රගස්ති
- iv. පතල් - වන්නම්

09. උකුසා වන්නම ආණින නාඛ මාලාවක් අයි සරල ගිහෙකි.

- i. රුක් අත්තන මල මුදුනේ
- ii. සරඳගල්ල වර්ල් යාල්ල
- iii. අම්මාවරුනේ
- iv. තැනි බැරි මොයොතක

10. ඉන්දියාවේ බෝගාල ප්‍රදේශයේ ව්‍යාපෘති ප්‍රවලින ව්‍යාපෘති භාණ්ඩකි.

- i. වයලිනය
- ii. එස්ට්‍රාපය
- iii. සිනාරය
- iv. ස්ට්‍රීනාව

(මෙතු 1 × 10 = 10)

• පහත දැක්වෙන ප්‍රශ්න ව්‍යුත් තිවැරදි පිළිතුරු තෝරන්න.

A කොටසින් දැක්වෙන අදහස මතු තිරමට ව්‍යාපෘති කුදානු පිළිතුරු B කොටසින් තෝරා යා කරන්න.

A	B
11. රූත්තැනීප ජන්ම භුමි	i. ස්වර් ස්ථාපන ගී
12. ගෙනින් රුහිරා පෙම මුදුකොට	ii. උපදේශාත්මක ගී
13. වන්දනාවේ යන බැංකීමත්තු ගායනා කරනි.	iii. කෙලි ගී
14. සිංහල ජන ක්‍රිඩා හා සම්බන්ධ වේ.	iv. දේශානිමානි ගී
15. සමාජයේ යහපත් ආකළුප සංවර්ධනයට යොමුවේ.	v. තුන් සරණේ ගී

(මෙතු 05)

• පහත වර්හන් තුළ දැක්වෙන ව්‍යාපෘති අනුරින් ව්‍යාපෘති තිවැරදි ව්‍යාපෘති තෝරා හිස්කැන් පුරවන්න.

(අනුතාල, සමුළුහය, එකකය, ආවර්තය, විනාශය)

කාලයක කුඩා ම . (16) මාත්‍රාව ගී. මාත්‍රා කිපයක් එක්වීමෙන්
(17) ගී සංදේ. කාලයේ ප්‍රබ්ලතම ස්ථානය
(18) ගී. 2, 3, 4. ආදි වශයෙන් ලිය දැක්වන සෙසු තාල ස්ථාන
(19) නම් වේ. කාලයක පළමු මාත්‍රාවේ සිට අවසාන මාත්‍රාව තෙක්
සම්පූර්ණ කොටස (20) ලෙස හැඳින්වේ.

(මෙතු 05)

- පහත වහ ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න දෙකකට පිළිබඳ සපයන්න.

(01.) පහත දැක්වෙන කරුණු වලට අයන් අංක (රෝම ඉලක්කම්) යොදූමින් රාග 03 ව අදාළව වගව සම්පූර්ණ කරන්න.

(අ)

විළාවල් රාගය	කාලී රාගය	ඇඟාලී රාගය

(ලකුණු 05)

- නුදීඩි ස්වර 5 ක් පමණක් යොදේ.
- කොමළ ග , නි ස්වර අඩංගු වේ.
- නුදීඩි ස්වර 7 ම යොදුන සම්පූර්ණ රාගයකි.
- සර්ංගලේ වර්ල් සැලේ නම් ගිහෙ මෙම රාගය අදුකුරින් තිරිමානාය වී ඇත.
- ම ග ම රි / ස රි ස - ගහ ස්වර බණ්ඩය දැක්වා ලැබේ.

(ආ) ඉහත රාග තුන අදුකුරින් ඔබ කැමති රාගයක "සර්ගම්" හෝ "මධ්‍යලය" ගියෙක ස්ථාපි නොවී ස්වර ප්‍රස්ථාර කරන්න.

(ලකුණු 05)

(02.) මගනුවර දුෂේෂී සංස්කෘතික වශයෙන් වෙනස්කම් රාගියකට භාජනය වූ ගිහ විශේෂයක් ලෙස වන්නම් හා ප්‍රශ්නයේ හැඳින්වීය හැකිය.

- නියමිත උචිරට වන්නම් ගණන නිය දු ? (ලකුණු 02)
- රජ වාසල තුළ මෙම ගායනයන් සඳහා වෙන් වූ විශේෂී ස්ථානය කුමක් දු ? (ලකුණු 02)
- මෙම ගිහ විශේෂය සඳහා ආකාසය ලබා ඇති සංගීත පද්ධතිය කුමක් දු ? (ලකුණු 02)
- ප්‍රවලිත උචිරට වන්නම් 02 ක් නම් කර ප්‍රශ්නයේ සඳහා ප්‍රවලිත ගුන්ට 2 ක් සඳහන් කරන්න.

(ලකුණු 04)

(03.)	1	2	3	4	5	6	7	8
	ඩ	ගෝ	ං	ඩි	ඩ	ං	ඩි	ං
	×				○			

- i. ඉහතින් දුක්වෙනුයේ හින්දුස්ථානි සංඛීකයේ එහි තාල පදායකි. එම තාලය නම් කරන්න. (මත්‍යු 01)
- ii. මෙම තාලයට සමානකම් දුක්වන දේශීය නිත් රූපය නම් කරන්න. (මත්‍යු 01)
- iii. එම දේශීය නිත් රූපයට ගැඹුපෙන බෙර පදායක් නිත් සංඛ්‍යා සහිතව ප්‍රස්ථාර කරන්න. (මත්‍යු 04)
- iv. ඉහතින් දුක්වා ඇති හින්දුස්ථානි තාල පදාය දෙවරක් වාදුනය කිරීමේ දී වෙනත් හින්දුස්ථානි තාලයකට (මාලු ගණනින්) සමානකම් දුක්වයි. එම තාලය නම් කොට, තාල පදාය ප්‍රස්ථාර කර දුක්වන්න. (මත්‍යු 04)
- (04.) i. සරල ගීතයක ආකෘතිය පිළිවෙශීන් ලියා දුක්වන්න. (මත්‍යු 04)
- ii. එම ආකෘතියේ ගීතය හා සම්බන්ධ (පද මාලාව ගැයෙනු) අංග දෙක නම් කරන්න. (මත්‍යු 02)
- iii. මත දුන්නා උපදේශාත්මක සරල ගීතයක කොටස් දෙකක් ලියා දුක්වන්න. (මත්‍යු 04)